

කර්මාන්ත සඳහා තොරතුරු පත්‍රිකාව

1. I2I යනු කුමක්ද?

I2I යනු 2018 අයවැය යොජනාවකි. මෙහි අරමුණ වන්නේ නවෝත්පාදකයින්ට ඔහුගේ/ ඇයගේ නව අදහස් වාණිජකරණය කිරීමට සහ එම වාණිජකරණයෙන් අදාළ සමාගමට ප්‍රතිලාභ ලබාගැනීමට හැකි වන පරිදි, නවෝත්පාදකයින් සුදුසු කර්මාන්තවලට ප්‍රවේශ කිරීමයි.

2. කර්මාන්තවලට මේ සඳහා සහභාගි විය හැක්කේ කෙසේද?

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පහත සඳහන් ක්ෂේත්‍රයක නියුක්ත හෝ එම ක්ෂේත්‍රවලට විවිධාංගීකරණය වීමට කැමැත්තක් දක්වන කර්මාන්තවලින් යෝජනා කැඳවනු ලබයි;

- ආහාර හා කෘෂිකර්මාන්තය
- බල ශක්තිය
- සෞඛ්‍යය
- ජලය, අපද්‍රව්‍ය හා පරිසරය සහ
- තොරතුරු තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික විද්‍යාව සහ මූල්‍ය තාක්ෂණය

මේ සඳහා ඔබේ කැමැත්ත පිළිබඳ ප්‍රකාශය 2018 අගෝස්තු මස 20 දින මධ්‍යම රාත්‍රී පැය 00.00 ට පෙර i2i@mo.treasury.gov.lk යන විද්‍යුත් තැපෑලේ ලිපිනයට එවිය යුතුය

3. යම් කිසි සමාගමකට මේ සඳහා අයදුම් කළ හැකි ද?

හැකිය, ශ්‍රී ලංකාව තුළ සංස්ථාගත කරන ලද, නව තාක්ෂණය හෝ ක්‍රියා පිළිවෙළක් භාවිතා කරමින් තම නිෂ්පාදනය හෝ සේවාව සංවර්ධනය කිරීමට කැමැත්ත දක්වන සමාගමකට මේ සඳහා අයදුම් කළ හැක. නවෝත්පාදකවලට වැඩ කිරීම සඳහා අවශ්‍ය පරිසරයක් සපයාදීම සඳහා හැකියාව සමාගම සතු විය යුතුය. එම සමාගම්, පහත සඳහන් ක්ෂේත්‍රයක දැනටමත් නියුක්ත හෝ නියුක්ත වීමට අදහස් කරන සමාගමක් විය යුතුය:

- ආහාර හා කෘෂිකර්මාන්තය
- බල ශක්තිය
- සෞඛ්‍යය
- ජලය, අපද්‍රව්‍ය හා පරිසරය
- තොරතුරු තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික විද්‍යාව සහ මූල්‍ය තාක්ෂණය

මාස 24 ක් සඳහා බල පැවැත්වෙන පරිදි, නවෝත්පාදකයා සේවයේ යොදවන්නේ කුමන ස්ථානයේද යන්න පිළිබඳව රජය සහ නවෝත්පාදකයා

සමඟ අදාළ සමාගම ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමකට එළඹිය යුතුය. එලදාසී නව නිපැයුම, නවෝත්පාදකගේ සහ සමාගමේ අභිමතය පරිදි නවෝත්පාදකයා සමඟ එක්ව ප්‍රයෝජනයට ගත හැක

4. රජය, අදාළ සමාගම සඳහා සහයෝගය ලබාදෙන්නේ කෙසේද ?

මාස 24 ක කාලයක් සඳහා නවෝත්පාදකගේ දළ මාසික වැටුපෙන් 50% ක් උපරිමය රුපියල් 50,000.00 ක් දක්වා ප්‍රතිපූරණය කිරීමට රජය සහයෝගය ලබා දේ. ශ්‍රී ලංකාව තුළ අදාළ නිෂ්පාදනයේ ස්වාධිකාරීය ලබාගැනීමට සහ අනෙකුත් අනුයාත වියදම් රජය විසින් දරනු ඇත.

5. මෙය සමාගම සඳහා වාසිදායක වන්නේ කෙසේද?

සමාගම්වල සිය එලදාසීතාවය වැඩිදියුණු කරගැනීමට, සිය නිෂ්පාදන ව්‍යාප්ත කිරීමට සහ පාරිභෝගිකයා මූලික කර ගනිමින්, මෙම නවෝත්පාදකයා, නව අදහස් සමාගම තුළට රැගෙන එනු ඇත.

වැඩිදුර තොරතුරු අවශ්‍ය වන්නේ නම්, ඔබේ ගැටළුව i2i@mo.treasury.gov.lk යන විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ දුරකථන අංක 011-2484842 හෝ 011-2151493 ට යොමු කරන්න.